



ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගැසට් පත්‍රය

අති විශේෂ

අංක 2353/77 - 2023 ඔක්තෝබර් මස 14 වැනි සෙනැපුරාදා - 2023.10.14

(රජයේ බලයට ප්‍රසිද්ධ කරන ලද)

I වැනි කොටස: (I) වැනි ජෙතුය - සාමාන්‍ය

රජයේ නිවේදන

2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත

2 වැනි සහ 5 වැනි වගන්තිය යටතේ නියමය

1. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තිය යටතේ මා වෙත පැවරී ඇති බලතල ප්‍රකාරව, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මූදල, අප්‍රේක්‍රිය ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය රජීල් විකුමසිංහ වන මම, මෙහි උපලේඛනයේ (I) වැනි තීරුවේ නිශ්චිතව දක්වා ඇති වෙළඳ භාණ්ඩ සම්බන්ධයෙන්, එම උපලේඛනයේ (II) වැනි තීරුවේ අනුරූප සටහන්වල නිශ්චිතව දක්වා ඇති අනුප්‍රමාණය මත විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්, මෙම නියමය මින් පනවමි.

උපලේඛනය

| I වන තීරුව | | | | II වන තීරුව |
|-------------|-----------------------|----------------------------|--|--|
| වෙළඳ භාණ්ඩය | | | | විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද |
| | සංයෝජිත වර්ගීකරණ හේතු | සංයෝජිත වර්ගීකරණ සංකීර්ණකය | ඡිස්තරය | |
| 1. | 03.02 | | 03.04 දිර්හයේ කුටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, අලුත් හෝ දිතකළ මසුන් | 10% හෝ කි.ගුමයට රු. 400.00 යන දෙකෙන් ඉහළ අයයක් වන බද්ද |
| | 03.03 | | 03.04 දිර්හයේ කුටු ගැල වූ මසුන් සහ අනෙකුත් මසුන්ගේ මස් හැර, හිමායිත මසුන් | 10% හෝ කි.ගුමයට රු. 400.00 යන දෙකෙන් ඉහළ අයයක් වන බද්ද |
| 2. | 03.05 | 0305.59.10 | උම්බලක්ඩ සහ ඒ සඳහා ආම්දාක | කි.ගුමයට රු. 302.00 |
| 3. | 07.13 | 0713.40.11 | මයිසුරු පරිප්පු (රතු පරිප්පු) - සම්පූර්ණ | කි.ගුමයට ගන 25 |
| | | 0713.40.12 | මයිසුරු පරිප්පු (රතු පරිප්පු) - පියලි කළ | කි.ගුමයට ගන 25 |
| | | 0713.40.21 | කහ පරිප්පු - සම්පූර්ණ | කි.ගුමයට ගන 25 |
| | | 0713.40.22 | කහ පරිප්පු - පියලි කළ | කි.ගුමයට ගන 25 |



උපලේඛනය (සම්බන්ධීතය)

| I වන තීරුව | | | | II වන තීරුව |
|-------------------------|----------------------------|------------|---------------------|-----------------------|
| වෙළඳ භාණ්ඩය | | | | විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද |
| සංයෝගීත වර්ගීකරණ දීර්ශය | සංයෝගීත වර්ගීකරණ සංකීර්ණකය | විස්තරය | | |
| 4. | 08.04 | 0804.50.50 | මැංගුස්ටීන් - අලුත් | කි.ගුමයට රු. 200.00 |
| | | 0804.50.60 | මැංගුස්ටීන් - වියලි | කි.ගුමයට රු. 200.00 |
| 5. | 08.10 | 0810.50 | කිටිගාටි | කි.ගුමයට රු. 175.00 |

2. 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 5 වැනි වගන්තිය යටතේ මා වෙත පැවැරි ඇති බලතල ප්‍රකාරව, විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පැහැවීමට අදාළව පහත සඳහන් භාණ්ඩ සඳහා අත්හැරිය යුතු වටිනාකම් සම්බන්ධයෙන් මෙසේ නියමයක පනවම්:

- (අ) සංයෝගීත වර්ගීකරණ දීර්ශ අංක 03.03 යටතේ වන සංයෝගීත වර්ගීකරණ සංකීර්ණක 0303.54 යටතේ වර්ගීකරණය වන මැකරල් (ස්කොම්බර ස්කොම්බූස්, ස්කොම්බර ඕස්ට්‍රොලසිකස්, ස්කොම්බර ජැපොනිකස්) හා සංයෝගීත වර්ගීකරණ සංකීර්ණක 0303.55 යටතේ වර්ගීකරණය වන ජැක් සහ හෝස් මැකරල් (ව්‍යුවරස් විශේෂ) ආනයනය කිරීමේ දී අදාළ වන 10% ක් හෝ කිලෝග්‍රෑමයකට රු. 400 ක් වන විශේෂ වෙළඳ භාණ්ඩ බද්දෙන්, කිලෝග්‍රෑමයකට රු. 6 ක් අයකරගෙන ඉතිරි වටිනාකම, දෙශීය රින් මාල නිෂ්පාදකයන් විසින් රින් මාල නිෂ්පාදනය සඳහා ආනයනය කිරීමේ දී, දේවර විෂයයනාර අමාත්‍යාංශ ලේකම්ගේ නිර්දේශය මත අත්හරිනු ලැබේ යුතු බවට මෙයින් නියම කරනු ලැබේ.
- (ආ) පහත උපලේඛනයේ දැක්වෙන සංයෝගීත වර්ගීකරණ සංකීර්ණක යටතේ වර්ගීකරණය වන මාල වර්ග, දේවර හා ජලපු සම්පත් දෙපාර්තමේන්තුවෙන් 2023 වර්ෂයේ දී ලබාගත් බලපත්‍රයක් සහිත ආනයනකරුවෙනු විසින් ආනයනය කිරීමේ දී, සංයෝගීත වර්ගීකරණ දීර්ශ 03.03 යටතේ වර්ගීකරණය වන මාල ආනයනය කිරීමේ දී අදාළ වන 10% ක් හෝ කිලෝග්‍රෑමයක් සඳහා රු. 400 ක් වන වෙළඳ භාණ්ඩ බද්දෙන් කිලෝග්‍රෑමයකට රු. 275 ක් අයකරගෙන ඉතිරි වටිනාකම අත්හැරිය යුතු බවට 2023 අගෝස්තු මස 01 දිනැති අංක 2343/11 දරන අති විශේෂ ගැසට් ප්‍රතිචාර ලද නියමය, 2023 ඔක්තෝබර් 30 වැනි දින දක්වා වලංගු විය යුතුය.

උපලේඛනය

| සංයෝගීත වර්ගීකරණ දීර්ශය | සංයෝගීත වර්ගීකරණ සංකීර්ණකය | මාල වර්ගය |
|-------------------------|--|---------------------------------------|
| 03.02 | 0303.49.00 0303.59.00 0303.89.90 | තලපත් මුදුන්, කොජ්පරා හා කට්ටා මුදුන් |

3. මෙම නියමය, 2(ආ) වගන්තිය හැර 2023 ඔක්තෝබර් 14 වැනි දින සිට ආරම්භ වන වසරක කාලසීමාවක් සඳහා 2007 අංක 48 දරන විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනතේ 2 වැනි වගන්තියේ (3) වැනි උපවගන්තියේ විධිවිධානවලට යටත්ව වලංගුව පැවතිය යුතු ය.

රනිල් විකුමසිංහ,
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ
ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය.

2023 ඔක්තෝබර් මස 14 වැනි දින,

කොළඹ 01,

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශයේ දී ය.

EOG 10 - 0185